

සංචාරක සංවර්ධන බද්ද

ඉගෙනුම් ඵල:

දැනුම් සංරචකයන්	ඉගෙනුම් ඵලය
6.4. සංචාරක සංවර්ධන බද්ද	<p>6.4.1. සංචාරක සංවර්ධන බද්ද අදාල කිරීම සහ බද්ද පැහැදීම පැහැදිලි කරන්න</p> <p>6.4.2. බදු අයකිරීමේ කාල සීමාව පැහැදිලි කරන්න.</p> <p>6.4.3 සංකීර්ණ නොවන සරල තත්වයක් යටතේ ගෙවිය යුතු බදු ගණනය කරන්න.</p> <p>6.4.4. බදු ගෙවීම සිදුකරන ක්‍රමවේදය පැහැදිලි කරන්න.</p>



1. බදු පැනවීම

සංචාරක සංවර්ධන බද්ද පළමු වරට හඳුන්වාදෙන ලද්දේ 2003 අංක 25 දරන මුදල් පනත යටතේය. සංචාරක සංවර්ධන බද්ද පනවනු ලබන්නේ 1968 අංක 14 දරන සංචාරක සංවර්ධන පනත හා 2005 අංක 38 දරන සංචාරක පනත යටතේ බලපත්‍ර ලත් සෑම ආයතනයකම පිරිවැටුම මතය. සංචාරක සංවර්ධන බද්ද පළමු වරට බලාත්මක වූයේ 2003 සැප්තැම්බර් මස පළමු වැනිදා සිටය. මෙම බද්ද පැනවීමේ මූලික අරමුණ වනුයේ සංචාරක ආශ්‍රිත කටයුතුවල නිරත වන ආයතනවලින් බදු එකතු කොට එම කර්මාන්තයේ සංවර්ධනය සඳහා යෙදවීමය.

ඒ අනුව පහත සඳහන් ආයතන මත එම බද්ද පනවනු ලැබේ.

1. සංචාරක හෝටල් (හෝටල්, නවාතැන් ඒකක, ආගන්තුක නිවාස, අවන්හල්, ජලක්‍රීඩා හා විනෝදය හා විනෝදාස්වාදය සඳහා ඉදිකරනු ලබන පහසුකම් සහිත ස්ථාන)
2. සංචාරක නියෝජිතයින්
3. සංචාරක සාප්පු

2. බදු අයකිරීමේ බැහැර කරනු ලබන ආදායම්

1968 අංක 14 දරන සංචාරක සංවර්ධන පනත හා 2005 අංක 38 දරන සංචාරක පනත යටතේ බලපත්‍ර ලබා දී ඇති සාමාන්‍ය අලෙවි නියෝජිතයින් ඇතුළු සංචාරක නියෝජිතයින්ට ගුවන් ටිකට් පත් විකිණීම මත ලැබෙන කොමිස් මුදල් මත බදු අය කරනු නොලැබේ.

3. බද්ද සඳහා ලියාපදිංචි වීම.

සෑම ආයතනයක්ම ලංකා සංචාරක මණ්ඩලයට අයදුම් කළ යුතු අතර සංචාරක සංවර්ධන බදු ලියාපදිංචි අංකයක් ලබා ගත යුතුය. සියලුම සංචාරක සංවර්ධන බදු ප්‍රේෂණ සම්බන්ධයෙන් එම අංකය සඳහන් කළ යුතුය.

4. බදු අයවන කාල සීමාව.

බද්ද සෑම කාර්තුවකටම ඇස්තමේන්තුගත පදනමක් මත ගෙවිය යුතු අතර ඊළඟ කාර්තුව අවසන් වීමට පෙර ගෙවිය යුතුය.


5. බදු අයකිරීමේ අනුපාත.

<p>2003 සැප්තැම්බර් 1 වන දින සිට බලපැවැත්වේ</p> <p>සෑම බලපත්‍රලාභී ආයතනයකම පිරිවැටුම මත</p>	<p>පිරිවැටුම මත 1%</p>
<p>2013 අප්‍රේල් සිට 2018 දෙසැම්බර් 31 දක්වා</p> <p>වාර්ෂික පිරිවැටුම රු.මිලි.120 අඩුනම් හෝ කාර්තුවක පිරිවැටුම රු.මිලි. 30 අඩුනම්.</p>	<p>පිරිවැටුම මත 0%</p>
<p>වාර්ෂික පිරිවැටුම රු.මිලි.120 වැඩිනම් හෝ කාර්තුවක පිරිවැටුම රු.මිලි. 30 වැඩිනම්</p>	<p>පිරිවැටුම මත 1%</p>
<p>2019 ජනවාරි මස 1 වන දා සිට</p> <p>වාර්ෂික පිරිවැටුම රු.මිලි.120 අඩුනම් හෝ කාර්තුවක පිරිවැටුම රු.මිලි. 30 අඩුනම්.</p>	<p>පිරිවැටුම මත 0.5%</p>
<p>වාර්ෂික පිරිවැටුම රු.මිලි.120 වැඩිනම් හෝ කාර්තුවක පිරිවැටුම රු.මිලි. 30 වැඩිනම්</p>	<p>පිරිවැටුම මත 1%</p>

බදු අයවිය යුතු අවස්ථා පිළිබඳ උදාහරණ.

උදාහරණ 1

දිසානායක මහතා හෝටලයක් නඩත්තු කරයි. එම හෝටලය මගින් පහත සඳහන් ආදායම් මාර්ග උපයනු ලැබේ. ඊට අමතරව 10% සේවා ගාස්තුවක්ද අයකරනු ලැබේ. දළ පිරිවැටුම සඳහන් වනුයේ සියළු ආදායම් මාර්ග සහ සේවා ගාස්තුව මත 8% චක්‍රලාභ අගය මත බද්දක් සඳහන් කිරීමෙන් පසුවය.



ඔහුගේ කාර්තුවකට වගකිව යුතු සංචාරක සංවර්ධන බදු ප්‍රමාණය ගණනය කරන්න.

අයිතමය	ප්‍රමාණය (රු).
කාමර අලෙවියෙන් ලද විකුණුම්	xxx
ආහාර අලෙවියෙන් ලද විකුණුම්	xxx
බාර් අලෙවියෙන් ලද විකුණුම්	xx
වෙනත් විකුණුම්	xx
මුළු පිරිවැටුම	5,000
සේවා ගාස්තු සහ චිකිත්සාකල අගය මත බද්ද:	
සේවා ගාස්තු (මුළු පිරිවැටුමෙන් 10%)	500
චිකිත්සාකල අගය මත බද්ද අය වන්නේනම් 8% (මුළු පිරිවැටුම + සේවා ගාස්තු)	440
සම්පූර්ණ දල පිරිවැටුම	5,940
මුළු පිරිවැටුම මත 1% (අඩු කිරීම සේවා ගාස්තු සහ චිකිත්සාකල අගය මත බද්ද)	50

6. බදු ගෙවීම සිදු කරන ක්‍රම වේදය.

බද්ද ඊළඟ කාර්තුව අවසන් වීමට පෙර සෑම කාර්තුවකටම වරක් ලංකා සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් වෙත, ප්‍රේෂණය සහ ඒ පිළිබඳ විස්තර සපයන ප්‍රකාශයක් සමඟ යොමු කල යුතුය.

සෑම ආයතනයක්ම මූල්‍ය වර්ෂය අවසානයේ සිට දින 90ක් ඇතුළත විගණනය කරන ලද වාර්ෂික ගිණුම් ප්‍රකාශයක් සහ සංචාරක සංවර්ධන බද්දෙන් ගෙවිය යුතු සත්‍ය මුදල පිළිබඳ කාර්තුවය වාර්තා සමඟ ඇති වෙනස් කම් සමඟ සැසඳුම් ප්‍රකාශයක් අධ්‍යක්ෂ ජෙනරාල් වෙත ඉදිරිපත් කළ යුතුය.

කාර්තුවය ගෙවීම් ඇස්තමේන්තුගත පදනමක් මත සිදු කර ඇති හෙයින්, සත්‍ය වගකීම් සමඟ සැසඳීමෙන් ඇතිවන අඩු හෝ ඊට වැඩි වීම් පිලිවෙලින් අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට ගෙවීම හෝ නැවත වෙනම ලබා ගැනීම සිදු කළ යුතුය. එසේ නමුත් කිසිම ආයතනයක් විසින් වැඩිපුර ගෙවනු ලැබූ සංචාරක සංවර්ධන බද්ද අනාගත කාර්තුවලදී ගෙවිය යුතු බදු වෙනුවෙන් යොදා ගත (කපා හැරිය) නොහැක.


7. අදාළ "පිරිවැටුම" යනු:

සංචාරක හෝටලයක් සඳහා මෙම පිරිවැටුම යනු, පිරිවැටුමෙන් 10% දක්වා සේවා ආදායම හා සංශෝධිත 2002 අංක 14 දරන වැටී පනත යටතේ පනවනු ලැබූ චිකිත්සාකල අගය මත බද්ද හැර, අනෙක් ලැබුණු සහ ලැබිය යුතු මුළු විකුණුම් වේ.

සංචාරක නියෝජිතයෙකුට සාපේක්ෂව පිරිවැටුම යනු සංචාරක කර්මාන්තයට අදාළව සපයනු ලබන සේවාවන් වෙනුවෙන් ලැබෙන මුළු ලැබීම් වලින්, ඔහු ලබන සේවාවන් වෙනුවෙන් කරන ගෙවීම් සහ වීම සියළුම සේවාවන් මත (සංශෝධිත 2002 අංක 14 දරන චිකිත්සාකල අගය මත බදු පනත මගින්) අය කරනු ලබන චිකිත්සාකල අගය මත බද්ද අඩුකර ලැබෙන මුළු විකුණුම් වටිනාකමයි.

සංචාරක සාප්පුවකට සාපේක්ෂව පිරිවැටුම යනු, වීම සාප්පුවේ භාණ්ඩ විකුණුම් වෙනුවෙන් ලැබෙන හා ලැබිය යුතු මුළු ලැබීම් වලින්, සංශෝධිත 2002 අංක 14 දරන චිකිත්සාකල අගය මත බදු පනත යටතේ පනවනු ලබන චිකිත්සාකල අගය මත බද්ද අඩුකර ලැබෙන මුළු විකුණුම් වටිනාකමයි.


- සංචාරක ආශ්‍රිත කටයුතු වල නියැලී සිටින පුද්ගලයින් මත සංචාරක සංවර්ධන බදු පනවනු ලැබේ. සංචාරක කර්මාන්තය සංවර්ධනයට මෙම බද්ද අය කෙරේ. බද්ද 2003 සැප්තැම්බර් 1 වෙනි දින සිට බලාත්මක විය.
- විවැනි සෑම පුද්ගලයෙකුම ලංකා සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වී ලියාපදිංචි අංකයක් ලබා ගත යුතුය.
- ඊළඟ කාර්තුව අවසන් වීමට පෙර ඇස්තමේන්තුගත ගත පදනමක් මත සෑම කාර්තුවකටම බද්ද ගෙවනු ලැබේ.





ප්‍රගති පරීක්ෂණය

1. සංචාරක සංවර්ධන බදු ගෙවීම සඳහා වගකිව යුතු පුද්ගලයින් කිහිප දෙනෙකු ලැයිස්තුගත කරන්න.
2. සංචාරක සංවර්ධන බදු සඳහා වගකිව යුතු පිරිවැටුම් සීමා මොනවාද?
3. සංචාරක සංවර්ධන බදු ගණනය කිරීමේදී සම්පූර්ණ පිරිවැටුමෙන් බැහැර කලයුතු දේ මොනවාද?



1. ආගන්තුක නිවාස ඇතුළු සංචාරක හෝටල්, සංචාරක අවන්හල්, සංචාරක නියෝජිතයින්, සහ සංචාරක වෙළඳ සැල්.
2. වාර්ෂික පිරිවැටුම රු.මිලි.120 අඩුනම් හෝ කාර්තුවක පිරිවැටුම රු.මිලි. 30 අඩුනම් - පිරිවැටුම මත 0.5% වාර්ෂික පිරිවැටුම රු.මිලි.120 වැඩිනම් හෝ කාර්තුවක පිරිවැටුම රු.මිලි. 30 වැඩිනම් - පිරිවැටුම මත 1%
3. විකුණුම් වටිනාකමෙන් 10% දක්වා සේවා ගාස්තු සහ ව්‍යවස්ථාපිත විකුණුම් සඳහා අය කරන එකතු කළ අගය මත බද්ද.



JMC vLearning
"your virtual learning partner"